


ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය

අප්‍රේල් - ජූනි 2018



(රූපය- 2018 ජූනි 14 වැනිදා උසාවි නඩුවක් වාර්තාකරමින් සිටි විකල්ප ජනමාධ්‍යවේදීන් ඉෂාරා ධනාසේකර බෞද්ධ භික්ෂුවක් විසින් ඡායාරූපගත කරන අයුරු, ඡායාරූප අනුග්‍රහය - විකල්ප)

INFORM

www.ihrdc.wordpress.com

Human Rights Documentation Centre

informcolombo@gmail.com

ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය: අප්‍රේල්, 2018- ජූනි, 2018
© ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය, 2018

කොළඹ ශ්‍රී ලංකාව

බ්ලොග් අඩවිය: <https://ihrcd.wordpress.com/>

ඊමේල් ලිපිනය: informcolombo@gmail.com

ආචරණය කළ ගැටළු

- A. උතුරු නැගෙනහිර දෙමළ ජනවාර්ගික ක්‍රියාකාරීන්ට වූ බාධා කිරීම් සහ තර්ජන
- B. මාධ්‍යවලට එරෙහි බාධා කිරීම් සහ තර්ජන
- C. අතුරුදහන්වීම්වලට එරෙහි ව්‍යාපාර සම්බන්ධයෙන් තර්ජන සහ බිය ගැන්වීම්
- D. වෙනත් ස්වරූපවල තර්ජන සහ බිය ගැන්වීම්

ඉන්ෆෝම් 1990 දී පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදය සහ යුද්ධය යන සන්දර්භයේදී මානව හිමිකම් තත්වය ගැන අධීක්ෂණය සහ ලේඛනගත කිරීමට මෙන්ම ප්‍රාදේශීය, ජාතික සහ අන්තර්ජාතික තලයන්හිදී ලිඛිතව සහ වාචිකව එම තත්වය වාර්තා කිරීමටයි .එසේම ඉන්ෆෝම් සිය අයිතිවාසිකම් නිතර සහ ක්‍රමානුකූල ලෙස උල්ලංඝනය වෙන අනෙකුත් ප්‍රජාවන් සමග ද වැඩ කර ඇත .වර්තමානයේ, ඉන්ෆෝම් ජන්ද නිරීක්ෂණය, ප්‍රකාශනයේ නිදහස සහ මානව හිමිකම් ක්‍රියාධරයන් ඉලක්ක කර ගනිමින් වැඩ කරයි .ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටා ඇති ඉන්ෆෝම් ආයතනය දේශීය ක්‍රියාධරයන්, කණ්ඩායම් සහ ජාල සමග මෙන්ම, කලාපීය) ආසියානු, සහ අන්තර්ජාතික මානව හිමිකම් ජාල සමග ද කිට්ටුවෙන් කටයුතු කරයි .

පටුන

ක්‍රමවේදය 3

විධායක සාරාංශය..... 3

A. උතුරු නැගෙනහිර දෙමළ ජනවාර්ගික ක්‍රියාකාරීන්ට වූ බාධා කිරීම් සහ තර්ජන 4

1. ලිංගික අතවරයක වින්දිතයා ආරක්ෂා කිරීමට උත්සාහ කළ ක්‍රියාකාරිකයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් තර්ජනය කරයි 4
2. පොලීසිය විසින් යාපනය විරෝධතාකරුවන් ඡායාරූපගත කිරීම 5
3. නාවික හමුදා බුද්ධි අංශ විසින් ධීවරයන්ට තර්ජන 5
4. යාපනය සරසවියේ මුල්ලවයික්කාල් ස්මාරකය ඉදිකිරීම තහනම් කිරීම 5
5. ප්‍රාදේශීය දෙමළ ක්‍රියාකාරීන් ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවයි 6

B. මාධ්‍යවලට එරෙහි බාධා කිරීම් සහ තර්ජන 7

6. සමාජ මාධ්‍ය තහනම් කරන බවට ජනපති අනතුරු අඟවයි 7
7. යාපනයේ ජනමාධ්‍යවේදියෙකුට පහර දෙයි 8
8. මූලතිවු හි හමුදා අංශ විසින් ජනමාධ්‍යවේදීන් ඡායාරූපගත කරයි 8
9. මූලතිවු හි හමුදා බුද්ධි අංශ විසින් ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරයි 8
10. යාපනයේ ජනමාධ්‍යවේදියකුට තර්ජන 8
11. ආපිකෝ මූල්‍ය සමාගමේ සේවකයෙක් ජනමාධ්‍යවේදියෙකුට තර්ජනය කරයි 8
12. ජනමාධ්‍යවේදියා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි 9
13. බෞද්ධ භික්ෂූන් කොළඹ ජනමාධ්‍යවේදිනියකට තර්ජනය කරයි 9

C. අතුරුදහන්වීම්වලට එරෙහි ව්‍යාපාර සම්බන්ධයෙන් තර්ජන සහ බිය ගැන්වීම් 11

14. අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට මරණ තර්ජන 11
15. අතුරුදහන් වූ ජනමාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහිව මරණ තර්ජන සහ වෛරී ප්‍රකාශ 12
16. අතුරුදහන්වීම්වලට එරෙහි වූ දෙමළ විරෝධතාකරුවන්ට මඩකලපුවේ දී පොලීසියෙන් හිරිහැර.. 12
17. ජීනිවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල පරිශ්‍රයේ පැවති අතුරුදහන්වූවන් සැමරීමේ අතුරු වැඩසටහනක් කඩාකප්පල් කිරීම 13

D. වෙනත් ස්වරූපවල තර්ජන සහ බිය ගැන්වීම් 14

18. රහස් හෙළිකළ ඉන්දියානු ආයෝජකයාට මරණ තර්ජන 14

ක්‍රමවේදය

මේ වාර්තාව විසින් 2018 අප්‍රේල් සිට ජූනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය සම්බන්ධ සුවිශේෂී සිද්ධිවල විස්තර සහ සාමාන්‍ය රටාවන් ගැන තොරතුරු සපයයි. විධායක සාරාංශයෙන් සන්දර්භය විස්තර කරන අතර, රටාවන් විශ්ලේෂණය කිරීමත්, මාතෘකාව සම්බන්ධයෙන් රජය සහ වෙනත් සම්බන්ධ පාර්ශ්ව ද ඇතුළුව පොදු සොයාගැනීම් ඉදිරිපත් කරයි. ඉන්පසුව මාතෘකා 4ක් යටතේ සුවිශේෂී සිද්ධි 18ක් විස්තර කෙරේ. ඉන්ෆෝම් වෙත වාර්තා වූ සිද්ධි, ඉන්ෆෝම් කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අත්දැකීම්, සහ මාධ්‍ය වාර්තා තොරතුරු මූලාශ්‍ර ලෙස පදනම් කර ගෙන මේ වාර්තාව සකසා ඇත.

විධායක සාරාංශය

උතුරු නැගෙනහිර අතුරුදහන් වූ පවුල්වල අඛණ්ඩ උද්ඝෝෂණවලට දින 365ක් පිරිමත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට විසින් පැවැත්වූ අදහස් විමසීමේ සාකච්ඡාවල ආරම්භවීමත් පවතිද්දී අතුරුදහන් වීම් මතභේදාත්මක මානව හිමිකම් ගැටළුවක් බවට පත්විය. මේ කාලයේ, නැගෙනහිර පළාතේ උද්ඝෝෂණය කළ පවුල්වලට පොලිසියෙන් බාධා පැමිණි අතර, ජීනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලක අතුරුදහන් වූ පවුල්වල අය කතා කරමින් සිටි රැස්වීමක් කඩාකප්පල් කරන ලදී. අතුරුදහන් වූ ජනමාධ්‍යවේදියකුගේ බිරිඳට මරණ තර්ජන සහ වෛරී ප්‍රකාශවලින් පහරදීම් එල්ල කරන ලද්දේ, 2016 වසරේ උසාවිය තුළ දී ඇයට තර්ජනය කිරීමේ වරදට වරදකරු බවට ප්‍රකාශ කළ අවස්ථාවේ ය. නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට පත් නඩුවක අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී නීතිඥයකුට ද තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බව වාර්තා විය.

එසේම ජනමාධ්‍යවේදීන්ට ද අඛණ්ඩ ප්‍රහාරවලට, තර්ජන සහ හිරිහැරවලට ලක් වීමට සිදු විය. උතුරේ, ජනමාධ්‍යවේදීන් 4 දෙනෙකු කායික පහරදීම්, තර්ජන, ප්‍රශ්න කිරීම් සහ බිය ගැන්වීම්වලට ලක් වීමට සිදු විය. තවත් උතුරේ ජනමාධ්‍යවේදියෙක් වාර්තා කළේ විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ පෞද්ගලික සමාගමක කාර්ය මණ්ඩල සාමාජිකයෙක් විසින් තර්ජනය කළ බවයි. කොළඹ පදනම් කර ගත් ජනමාධ්‍යවේදියෙකු ටීවීට පණිවුඩයක් නැවත ටීවීට කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවා තිබුනත්, එම සිද්ධියට ලැබුණු පුළුල් ප්‍රචාරය නිසා එම කැඳවීම අවලංගු කරන ලදී. තවත් කොළඹ පදනම් කර ගත් ජනමාධ්‍යවේදියකුට උසාවි පරිශ්‍රය ඉදිරිපට දී තර්ජන සහ හිරිහැරවලට ලක් වීමට සිදු විය. ජනාධිපති සිරිසේන විසින් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය තහනමක් සම්බන්ධයෙන් අනතුරු හඟවන ලදී.

සමාජ මාධ්‍යයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ විඩියෝවකට අනුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් සේවයේ යෙදී සිටිය දී දෙමළ ජනවාර්ගික පුද්ගලයන්ට ජාතිවාදී අපයෝජනයක් සිදු කරන ආකාරය විඩියෝවක සටහන් වී තිබුණි. ඔහුට දෙමළ කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමත්, ඒ ගැන මැදිහත් වෙන්නට උත්සාහ කළ දෙමළ ජනමාධ්‍යවේදියෙක්/ ක්‍රියාකාරිකයෙක්ට තර්ජනය කිරීමත් ගැන වෝදනා එල්ල වී තිබේ. මේ වින්දිතයන් දෙදෙනාටම පොලිසිය සාක්ෂි සටහන් කර ගන්නා තෙක් පැය 5ක් තිස්සේ පොලිසියේ රැඳී සිටීමට සිදු වී ඇත.

තමිල්නාඩුවේ, තුන්තුකිඩිහි සිදු වූ සිවිල් වැසියන්ගේ සාතන සම්බන්ධයෙන්, යාපනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය දී, උද්ඝෝෂකයන්ගේ ඡායාරූප පොලිසිය සහ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ගනිමින්, ඔවුන්ව බිය වද්දා තිබේ. එසේම යුද්ධයේ දී මිය ගිය දමිළ ජාතිකයන් සිහිපත් කිරීමට ගොඩ නගමින් තිබුණු සිහිවටනයක් ගොඩ නැගීම තහනම් කරන ලද අතර, දේශපාලනික/කම්කරු සංගම් ක්‍රියාකාරිකයකු යුද්ධයෙන් මියගිය අය සිහිපත් කිරීමේ අංගයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි.

ජ්‍යෙෂ්ඨ ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජික සහ රාජ්‍ය සංස්ථාවක සභාපති කෙනෙකු විසින් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි කළ ඉන්දීය ආයෝජකයෙකු හට මරණ තර්ජන ලැබුණු බවට ඔහු පොලිසිය වෙත පැමිණිලි කරන ලදී.

සමස්තයක් ලෙස, පොලිසිය විසින්, රජයේ නිලධාරීන් සහ තනි පුද්ගලයන් විසින් අතුරුදහන් වීම්, දූෂණය, ජීවිකාව සහ ලිංගික හිරිහැර වැනි ගැටළු සම්බන්ධයෙන් වාර්තා කළ, වැඩසටහන් සිදු කළ ජනමාධ්‍යවේදීන්ට, සහ ක්‍රියාකාරීන්ට විරුද්ධව රටේ විවිධ පැතිවල විසම්මුතිය මර්දනය අඛණ්ඩව පැවැතුණි.

A. උතුරු නැගෙනහිර දෙමළ ජනවාර්ගික ක්‍රියාකාරීන්ට වූ බාධා කිරීම් සහ තර්ජන

උතුරු නැගෙනහිර දමිළ ජනවාර්ගික ක්‍රියාකාරීහු බාධාකිරීම්, තර්ජන, බිය ගැන්වීම් සහ අවේක්ෂණයට රටේ සෙසු ප්‍රදේශවල අය හා සසඳන කල්හි වඩාත් අධික ලෙස, නිතරම සහ දිගින් දිගටම මුහුණ දෙති. ප්‍රකාශනයේ සහ එක්රැස්වීමේ නිදහසට අදාළ අයිතිවාසිකම් නිතර කඩවේ. පහතින් දැක්වෙන්නේ ලිංගික හිරිහැර, ජීවිකාව, මියගිය අය සිහි කිරීම ආදී ගැටළු සහ ඉන්දියාවේ සිදු වූ සාතන සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කළ විරෝධතාවයක දී ක්‍රියාකාරීන් හිරිහැරවලට පාත්‍ර වූ ආකාරය දැක්වෙන උදාහරණයි.

- 1. ලිංගික අතවරයක වින්දිතයා ආරක්ෂා කිරීමට උත්සාහ කළ ක්‍රියාකාරිකයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් තර්ජනය කරයි



(සැකකාර ටිකට් පරීක්ෂකවරයා අදාළ කාන්තාවට සහ ක්‍රියාකාරිකයාට තර්ජනය කරමින් ජාතිවාදී අදහස් ප්‍රකාශ කළේය - ඡායාරූප අනුග්‍රහය- ජේඩ්එස්)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් පරීක්ෂකවරයකු යාපනය වෙත යන දුම්රියක දී කාන්තාවක් ලිංගික හිරිහැරවලට භාජනය කර, ඇය ජාතිවාදී අපයෝජනයකට ද ලක් කර ඇති බැව් වාර්තා වේ. ක්‍රියාකාරිකයෙක්/ජනමාධ්‍යවේදියෙක් මේ අවස්ථාවේ මැදිහත් වී ඇති අතර, දුම්රිය සේවකයා ඔහුගේ කම්ස කොලරයෙන් ඇද හිරකර ගෙන සිට ඇති අතර, තවත් කෝප වී, අපයෝජනාත්මක ව හැසිරී ඇත. පසුදා ඔවුන් යාපනය පොලීසියේ පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ, ඔවුන්ට පැය 5ක් පමණ සිටින ලෙස කියා ඇත්තේ, දෙමළ භාෂාව කතා කරන පොලීස් නිලධාරියෙක් නැති බව කියමිනි. එහෙත් යාපනය යනු දෙමළ භාෂාව කතා කරන බහුතරයක් සිටින නගරයකි. පැමිණිල්ල භාර ගත් බවට වාර්තා වන්නේ දමිළ ජනවාර්ගික ඇමැතිවරයකු විසින් ජ්‍යෙෂ්ඨ පොලීස් නිලධාරියකු සම්බන්ධ කර පෞද්ගලිකව මැදිහත් වීමෙන් පසුවය^{1 2}.

¹ <https://twitter.com/uthayashalin/status/993460135488995328> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 05, 2018)
² <http://www.idslanka.org/index.php/news-features/human-rights/775-tamils-forced-to-wait-half-a-day-to-lodge-complaint-on-sexual-abuse> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ අගෝ. 05, 2018)

2. පොලීසිය විසින් යාපනය විරෝධතාකරුවන් ඡායාරූපගත කිරීම



(රූපය- පොලීසි නිලධාරියෙක් විරෝධතාකරුවන් ඡායාරූපගත කරමින්, ඡායාරූප අනුග්‍රහය- වැමිල් ගාඩ්සන්)

ඉන්දියාවේ තුන්තුකුඩ් හි දී සිවිල් වැසියන් වෙඩි තැබීමෙන් සාතනයට ලක් වීමට විරුද්ධව, ජූනි 1 වැනි දා යාපනයේ පිහිටි ඉන්දිය තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දී, විරෝධතාකරුවන්ගේ ඡායාරූප අනාවරණය ලෙස, ශ්‍රී ලංකා පොලීසිය සහ ඉන්දිය තානාපති කාර්යාලයේ ආරක්ෂකයන් විසින් ගන්නා ලදී³.

3. නාවික හමුදා බුද්ධි අංශ විසින් ධීවරයන්ට තර්ජන

වඩමාරවිච්චි හි ධීවරයන් කණ්ඩායමක් කීවේ, මුහුදු කුඩුල්ලන් වගාවට එරෙහිව මැයි 27 වැනි දා ඔවුන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් නිසා තමන්ට නාවික හමුදා බුද්ධි අංශ විසින් තර්ජනය කළ බවයි. මෙම වගාව තලයාඩ්, මරුතන්කර්නි, සහ සෙම්බියන්පට්ටු වෙරළවල්වල උතුරු මැද පළාතෙන් පැමිණෙන කාලයකට පමණක් ධීවර වෘත්තියේ යෙදෙන ධීවරයන් විසින් සිදු කර ඇති අතර, විරෝධතාකරුවන් කීවේ ඒ නිසා තමන්ගේ ජීවිතවට තදබල නරක බලපෑමක් සිදු වෙන බවයි. උද්ඝෝෂණයේ සංවිධායකයන් කීවේ තමන්ට මරණ තර්ජන සහ තර්ජනාත්මක දුරකතන ඇමතුම් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු බවත්, තමන්ව පැහැර ගන්නා බවට තර්ජනය කළ බවත්, විරෝධතාකරුවන්ට “4 වැනි තට්ටුව”, රැඳවියන්ට වද දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැලීමට වුවමනා දැයි ඇසූ බවත් ය⁴.

4. යාපනය සරසවියේ මුල්ලවයික්කාල් ස්මාරකය ඉදිකිරීම තහනම් කිරීම


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මුල්ලවයික්කාල් (මරණ ගණනක් සහිතව, යුද්ධය අවසන් වූ ගම්මානය) ස්මාරකයක් යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකිරීම තහනම් කර ඇති බවට වාර්තා වේ. මේ ඉදි කිරීම සැලසුම් කර ඇත්තේ යුද්ධයේ අවසාන කාලයේ දී, විශේෂයෙන්ම මුල්ලවයික්කාල් හි මියගිය විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ජනතාව සිහිපත් කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසිනි⁵.

³ <https://www.tamilguardian.com/content/sri-lankan-police-photograph-tamils-demonstrating-against-thoothukodi-shootings> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ අගෝ. 5)

⁴ <https://www.tamilguardian.com/content/vadamarachchi-fishermen-threatened-sri-lanka-navy-intelligence-after-protest>(අවසාන ලෙස ප්‍රවේශ වූයේ අගෝ. 1)

⁵ <https://www.tamilguardian.com/content/sri-lankan-government-bans-construction-mullivaikkal-memorial-jaffna-uni> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 30)

5. ප්‍රාදේශීය දෙමළ ක්‍රියාකාරීන් ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවයි



(රූපය- පොලීසිය විසින් කේ ජයකුමාර වෙත ලබා දෙන ලද නිවේදනය - පින්තූරය ටැම්ල් ගාඩියන්)

ලංකා දෙමළ සංධානයේ (ITAK) ප්‍රාදේශීය නායක, කිලිනොච්චියේ කම්කරු සංගමයක ප්‍රධානී, කේ ජයකුමාර මැයි 28 වැනිදා කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) ප්‍රධාන කාර්යාලයට කැඳවා ඇත. මෙසේ කැඳවීමට හේතු වී ඇත්තේ ඔහු මැයි 18 වැනිදා කිලිනොච්චි හි පැවැති, මුල්ලවයික්කාල් ඝාතන සම්බන්ධ සිහි කිරීමේ උත්සවයක මුලසුන දැරූ බැවිනි. කේ ජයකුමාර් 2009 වසරට පෙර එල්ටීටීඊ සාමාජිකයකු වූ අතර, 2010 වසරේ දී නිදහස් වූයේ රජය විසින් පැවැත් වූ පුනරුත්ථාපන වැඩසටහනක් සම්පූර්ණ කිරීමෙන් පසුවය. ඔහු තිදරු පියෙක් වන අතර, ජීවිකාව සඳහා ගමේ වෙළෙඳපොළේ එළවළු කඩයක් පවත්වා ගෙන යයි⁶.

⁶ <https://www.tamilguardian.com/content/former-ltte-cadre-called-tid-inquiry-after-chairing-mullivaikkal-event> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 28)

B. මාධ්‍යවලට එරෙහි බාධා කිරීම් සහ තර්ජන

මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන, බිය ගැන්වීම් සහ ජනමාධ්‍යවේදීන්ට විරුද්ධ පහර දීම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, උතුරෙන් අඩුම ගණනේ සිද්ධි 5ක් වාර්තා වූ අතර, බොහෝ විට මේවායේ වගකීම යොමු කෙරුණේ ආරක්ෂක අංශ වෙතයි. සිද්ධි දෙකක් කොළඹ අවටින් වාර්තා වූ අතර, එක් සිද්ධියක් බොදු බල සේනා නම් අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ එකක් විය. අනෙක් සිද්ධියේදී ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවනු ලැබුවත්, සිද්ධියට ලැබුණු පුළුල් ප්‍රසිද්ධිය නිසා එම කැඳවීම පසුව අවලංගු කරන ලදී. එසේම සාමාන්‍යමය බලපෑමක් ඇතොත් සමාජ මාධ්‍ය තහනම් කරන බවට ජනපතිවරයා ප්‍රසිද්ධ තර්ජනයක් කළේය. පහත දැක්වෙන්නේ ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සම්බන්ධයෙන් පහර දීම්, තර්ජන, බිය ගැන්වීම් සම්බන්ධ උදාහරණ කිහිපයකි.

6. සමාජ මාධ්‍ය තහනම් කරන බවට ජනපති අනතුරු අභවයි



(රූපය- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඡායාරූප අනුග්‍රහය - ඔන්ලංකා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යයේ දක්වන ලද ආකාරයට, සමාජ මාධ්‍ය විසින් ජාතික ආරක්ෂාව, වාර්ගික සමගිය සහ පවුල සම්බන්ධ වටිනාකම්වලට හානි කරන්නේ නම් ඒවා තහනම් කර දැමීමට තමන් සූදානම් බව ප්‍රකාශ කරන ලදී. ජනපති තවදුරටත් කීවේ තමන් සමාජ මාධ්‍ය පාලනය කිරීම සහ තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාගමක් සමග කතා කර ඇති බවත්, කවුරුත් විරුද්ධ වුවත් තමන් සමාජ මාධ්‍ය වැරදි ලෙස පාවිච්චි කරන්නන්ට විරුද්ධව පියවර ගන්නා බවයි^{7 8}.

⁷ <http://www.dailymirror.lk/article/I-was-the-most-affected-social-media-victim-President-150689.html> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 31)
⁸ <http://www.dailymirror.lk/article/Social-media-put-on-red-alert-151009.html> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 31)

7. යාපනයේ ජනමාධ්‍යවේදියෙකුට පහර දෙයි

“කාලයි කනීර්” පුවත්පතේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී සෙල්වරාජ රාජේන්ද්‍රම් යාපනයේ කොලුම්පුතුරෙයි ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි මුහුණ ආවරණය කර ගත්, කඩු රැගත් මිනිසුන් විසින් සිදු කළ පහර දීමකට මැයි 28 වැනිදා උදේ 4ට ලක් වී ඇත. වින්දිතයා අවුරුදු 56ක් වයසැති තිදරු පියකු වන අතර, පුවත්පතේ බෙදාහැරීම් කළමනාකරු ලෙස ද සේවය කරයි. පහර දීමෙන් පසු ජනමාධ්‍යවේදියා යාපනය ශික්ෂණ රෝහලට බරපතල තුවාල සහිතව ඇතුළු කර ඇති අතර, සිද්ධිය ගැන පරීක්ෂණ පොලීසිය විසින් සිදු කර ගෙන යනු ලබයි⁹.

8. මූලතිවු හි හමුදා අංශ විසින් ජනමාධ්‍යවේදීන් ඡායාරූපගත කරයි

මූලතිවු හි ඉඩම් අධිකාරී ලෙස අත්පත් කර ගැනීම ගැන වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් සැරසුණු ආරක්ෂක අංශ විසින් මැයි 24 දා ඡායාරූපගත කරනු ලැබ ඇති බව වාර්තා වේ. ජනමාධ්‍යවේදීන් මූලතිවුහි, ඔට්ටිසුඩාන් ප්‍රදේශයට ගොස් ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයකු සමඟ වන අතර, ඔවුන් ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටළු සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් සමඟ රැස්වීමක් පවත්වා ඇත¹⁰.

9. මූලතිවු හි හමුදා බුද්ධි අංශ විසින් ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරයි

මූලතිවු හි අතුරුදහන් වූවන්ගේ පවුල් විසින් සිදු කරමින් තිබූ විරෝධතාවයක් වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක්, සිවිල් ඇඳුමෙන් සිටි හමුදා පුද්ගලයන් විසින් ජූනි 18 වැනි දින ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. එක් ජනමාධ්‍යවේදියකු ටීටීටී පණිවුඩයක් නිකුත් කළ ආකාරයට, ඔවුන් වෙත පැමිණි හමුදා බුද්ධි අංශ පුද්ගලයන් හත් දෙනෙකු විසින් ඔවුන් වටේ තර්ජනාත්මක ලෙස සිට ගෙන සිටිමින් ඔවුන් ඡායාරූපගත කිරීමට ලක් කර ඇත¹¹.

10. යාපනයේ ජනමාධ්‍යවේදියකුට තර්ජන

යාපනයේ දී වසන්තපුරන් නම් දෙමළ ජනමාධ්‍යවේදියාට තර්ජනය කිරීමක් සිදු වී ඇත. මුහුණ වෙස්මුහුණකින් ආවරණය කර ගත් නාඳුනන පුද්ගලයෙක්, ඔහු වෙත පිස්තෝලයක් එල්ල කර කියා ඇත්තේ ඔහු විසින් වෙබ් අඩවියකට ලියන ලද ලිපියක් ඉවත් කර ගන්නා ලෙසයි¹².

11. ආපිකෝ මූල්‍ය සමාගමේ සේවකයෙක් ජනමාධ්‍යවේදියෙකුට තර්ජනය කරයි

උතුරේ නිදහස් ජනමාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමානන් හට ආපිකෝ මූල්‍ය සමාගමේ කළමනාකරු මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයකු වන පුද්ගලයෙක් විසින් මරණ තර්ජන සිදු කර ඇත්තේ, ක්ෂුද්‍ර-මූල්‍ය සමාගම්වලට ණය කපා හරින ලෙස ඉල්ලමින් කාන්තාවන් සිය ගණනක් විසින් මූලතිවු හි දී සිදු කරන ලද විරෝධතාවයක් වාර්තා කිරීම නිසාය. දරා ගත නොහැකි ණය බර නිසා මරණ කිහිපයක් ද සිදු වී ඇති අතර, මේ විරෝධතාවයේ කොටසක් ලෙස පෙළපාලියක් පැවැත්වූහි. ජනමාධ්‍යවේදී කුමානන් විසින් ආපිකෝ මූල්‍ය සමාගමේ නිලධාරීන් විසින් ණයකාර විරෝධතාකරුවන් බය ඇති කරන ආකාරයෙන් වීඩියෝ කරන ආකාරය වාර්තා කර තිබේ¹³.

⁹ <https://www.tamilguardian.com/content/journalist-attacked-sword-jaffna> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 9)
¹⁰ <https://www.tamilguardian.com/content/military-photograph-journalists-reporting-mullaitivu-land-grabs> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 12)
¹¹ <https://mobile.twitter.com/uthayashalin/status/1008771592023732224> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 28)
¹² <https://mobile.twitter.com/TamilGuardian/status/1008255058088210432> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 31)
¹³ <http://www.jdslanka.org/index.php/news-features/media/786-srilanka-journalists-intimidated> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ අගෝ 5)


12. ජනමාධ්‍යවේදියා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි



(රූපය- අසාම් අමීන් 2016 වසරේ ජනවාරි මස ජනපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කරමින්. ඡායාරූප අනුග්‍රහය - බීබීසී සිංහල සේවය)

බීබීසී ජනමාධ්‍යවේදී අසාම් අමීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මැයි 9 වැනි දින කැඳවීමක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ පසුදින පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි. අමීන් මෙලෙස කැඳවා ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ටීවීටර් ගිණුමෙන් නිකුත් කරන ලද ටීවී පණිවුඩයක් නැවත පළ කිරීම සම්බන්ධයෙන් වන අතර, ඒ වන විට ජනාධිපති මාධ්‍ය ඒකකය එම පණිවුඩය ඉවත් කර ඒ ගැන පැහැදිලි කිරීමක් නිකුත් කර තිබුණි¹⁴.

13. බෞද්ධ භික්ෂූන් කොළඹ ජනමාධ්‍යවේදිනියකට තර්ජනය කරයි



(රූපය- බෞද්ධ භික්ෂුවක් විකල්ප ජනමාධ්‍යවේදිනි ඉෂාරා ධනසේකර උසාවියේ නඩුවක් වාර්තා කරන අතරතුර 2018 ජූනි 14 වැනි දින ඡායාරූපගත කරන අයුරු. ඡායාරූප අනුග්‍රහය- විකල්ප)

¹⁴ <http://colombogazette.com/2018/05/09/cid-summons-bbc-journalist-azzam-ameen-over-tweet/> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 9)

විකල්ප වෙබ් අඩවියේ සම සංස්කාරක ඉෂාරා ධනසේකර හට හෝමාගම උසාවි සංකීර්ණය ඉදිරිපිට ජුනි 14 වැනිදා රැස්වූ බෞද්ධ භික්ෂූන් කණ්ඩායමක් විසින් හිරිහැර කරන ලදී. මෙම භික්ෂූන් බොදුබල සේනා නම් සංවිධානයේ හිතවතුන් සහ සාමාජිකයන් ලෙස හඳුනා ගන්නා ලදී. පසුගිය වසරේ දී බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර උසාවි සංකීර්ණය ඇතුළත දී අතුරුදහන් වූ ජනමාධ්‍යවේදියකුගේ බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එදින වැරදිකරු වී බන්ධනාගාරය වෙත ගෙන යාමට සිටිය දී ඔහුගේ ඡායාරූපයක් ගැනීමට ඇය උත්සාහ කළ අවස්ථාවේ මෙලෙස ඔවුන් විසින් ඇයට තර්ජනය කර, හිරිහැර කර ඇත. ඉෂාරා මෙලෙස එම වැරදිකරු වූ භික්ෂුවගේ ඡායාරූප ගැනීමට සිටියේ අනෙකුත් ජනමාධ්‍යවේදීන් සමඟ වෙන අතර, ඇයව මෙලෙස ඉලක්ක කෙරුණේ ඇය වින්දිතයා වූ සන්ධ්‍යා එක්නැලිගොඩ කෙරේ අනුකම්පා සහගත කෙනෙකු යැයි හඳුනා ගත් බැවිනි. ඉෂාරා ධනසේකර “ඥානසාරගේ චණ්ඩි භික්ෂූන් විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විකල්ප වෙනුවෙන් සිද්ධියක් ආවරණය කරමින් සිටියදී මට තර්ජනය කර, හිරිහැර කළා” යනුවෙන් ඉෂාරා ධනසේකර ටීවීට් පණිවුඩයක් නිකුත් කර තිබුණේ තමන්ගේ ඡායාරූපය ගන්නා භික්ෂුවකගේ වීඩියෝ දර්ශනයක් ද සමගින්ය^{15 16}.

¹⁵ <http://www.jdslanka.org/index.php/news-features/media/786-srilanka-journalists-intimidated> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ අගෝ 5)

¹⁶ <https://twitter.com/IsharaDanasekar/status/1007196351463972865> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ සැප් 6)

C. අතුරුදහන්වීම්වලට එරෙහි ව්‍යාපාර සම්බන්ධයෙන් තර්ජන සහ බිය ගැන්වීම්

අතුරුදහන් වීම්වලට එරෙහි ව්‍යාපාර, ඒවා නඩු විභාග, විදි විරෝධතා හෝ ජීනිවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡා ආදී මේ කුමක් වුවද ඇතැම් පාර්ශ්වවල විරෝධයට හේතු වී තිබේ. විශේෂයෙන් සැකකරුවන් හමුදා සාමාජිකයන් ලෙස සිටින සිදුවීම්වල දී මෙම කෝප සහගත හැසිරීම් කැපී පෙනේ.

14. අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට මරණ තර්ජන



(රූපය- නීතිඥ අවලා සෙනවිරත්න(දකුණේ) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් පල කරන අවස්ථාවකි. අතුරුදහන් වූ තරුණයෙකුගේ මවක ද ඡායාරූපයේ සිටී. ඡායාරූප අනුග්‍රහය- ශ්‍රී ලංකන් මිරර්)

පසුගිය ආණ්ඩුව සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දී බලහත්කාරයෙන් පැහැර ගෙන යනු ලැබූ පුද්ගලයන් 11 දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින තමන් වෙත අදාළ පෙනී සිටීම හේතුවෙන් දුරකතන ඇමතුම් මගින් මරණ තර්ජන එල්ල වන බව නීතිඥ අවලා සෙනවිරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. අදාළ පුද්ගලයන් 11 දෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මේ වන විට සිදු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 10 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ¹⁷.

¹⁷ <https://www.srilankamirror.com/news/8333-lawyer-for-missing-persons-receives-threatening-calls-video> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 13)

15. අතුරුදන් වූ ජනමාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහිව මරණ තර්ජන සහ වෙරි ප්‍රකාශ



(රූපය- බෞද්ධ භික්ෂුවක වන උලපනේ සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් තමන්ට තර්ජනය කිරීමේ සහ තමන් අපකීර්තියට පත්කිරීමේ සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන අයුරු- ඡායාරූප අනුග්‍රහය හිරු ටී. ඩී)

සන්ධ්‍යා එක්නැලිගොඩට සිදුකළ සාපරාධී බිය ගැන්වීම හේතුවෙන් බෞද්ධ භික්ෂුවකට අධිකරණය විසින් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමෙන් අනතුරුව ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ අඛණ්ඩව මරණ තර්ජනවලට සහ බැණ වැදීම්වලට මුහුණ දීමට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කළේ තමන් මේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවයි. මෙම තර්ජන සහ හිරිහැර කිරීම් විශාල වශයෙන් සිදුවන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බැවින් මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිලි කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. සිය සැමියා වන ප්‍රගීත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය ඉල්ලා සන්ධ්‍යා ගෙන යන අරගලය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට ප්‍රාතු වී තිබේ^{18 19}.

16. අතුරුදහන්වීමවලට එරෙහි වූ දෙමළ විරෝධතාකරුවන්ට මඩකලපුවේ දී පොලිසියෙන් හිරිහැර

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි 07 වන දින මඩකලපුවේදී පැවති මැයි දින සැමරුමට සමගාමීව අතුරුදහන් වූවන්ගේ ජාතීන් විසින් සිදු කළ විරෝධතාවයක් නවතා දැමීමට පොලිසිය විසින් උත්සාහ දරා තිබේ. කෙසේවෙතත් පොලිසියේ බාධාකිරීම් නොතකා විරෝධතාකරුවන් විසින් දසදහස් ගණනක් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පිළිතුරු දීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් අඛණ්ඩව තම විරෝධතාවය

¹⁸ <https://www.ucanews.com/news/wife-of-missing-sri-lankan-journalist-gets-death-threats/82657> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 14)
¹⁹ <http://www.ifj.org/nc/news-single-view/backpid/1/article/wife-of-missing-sri-lankan-journalist-receives-threats/> (අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 14)

පවත්වාගෙන ගොස් ඇති ඇති අතර අතුරුදහන්වූවන් පිළිබඳ වන කාර්යාලයේ වගවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්ද ඔවුහු මෙහිදී සිය අප්‍රසාදය පළ කළහ²⁰.



(රූපය- පොලිස් නිලධාරීන් විරෝධතාවය නවකාලීනව උත්සහ දරන අයුරු- ඡායාරූප අනුග්‍රහය - -ටැම්ල් ගාඩියන්)

17. ජීනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල පරිශ්‍රයේ පැවති අතුරුදහන්වූවන් සැමරීමේ අතුරු වැඩසටහනක් කඩාකප්පල් කිරීම

ජීනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාල පරිශ්‍රයේ ජූනි 25 වන දින සංවිධාන කර තිබූ අතුරු වැඩසටහනක් කඩාකප්පල් කිරීමට සිංහල කතා කරන පිරිසක් කටයුතු කර තිබේ. අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අදහස් දැක්වීම්ද ශ්‍රී ලංකාවේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන් වන සිනමා පටයක් ප්‍රදර්ශන කිරීමද එම වැඩසටහනට ඇතුළත් වී තිබිණ. වැඩසටහනට සම්බන්ධ වී සිටි අයෙකු ප්‍රකාශ කළේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකළ පිරිස ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිසක් විය හැකි බවත් සාමාන්‍ය සිංහල ජනතාව මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත නොවන බවත්ය. මෙම කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් වැඩසටහනේ ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි අතුරුදහන් වූවන්ගේ ඥාතියකු ක්ලාන්ත වී තිබේ. මෙම බාධාකිරීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක අංශයටද මැදිහත්වීමට සිදුව ඇති අතර ඔවුන් විසින් කඩාකප්පල්කාරීන් පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ක්ලාන්ත වූ තැනැත්තාට වෛද්‍යාධාර ලබාදීමට ද පියවර ගෙන තිබේ²¹.

²⁰ <https://www.tamilguardian.com/content/police-harass-tamils-protesting-against-sirisenas-may-day-rally-batticaloa>(අවසාන ලෙස ප්‍රවේශ වූයේ ජූලි 4)

²¹ මූලාශ්‍ර- පීඩාවට පත්වූවන් සහ සිද්ධි ඇසින් දුටුවන් INFORM වෙත දැක්වූ අදහස්

D. වෙනත් ස්වරූපවල තර්ජන සහ බිය ගැන්වීම්

18. රහස් හෙළිකළ ඉන්දියානු ආයෝජකයාට මරණ තර්ජන



(රූපය- අන්අඩංගුවට ගන්නා ලද නිලධාරීන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යන අයුරු- ඡායාරූප අනුග්‍රහය - ඩේලි නිවුස්)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාල මණ්ඩල ප්‍රධානී අයි කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන අය තමාගෙන් අල්ලස් ලබාගත් බවට පැමිණිලි කළ ඉන්දියානු ජාතික ආයෝජකයා තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබේ. කොළඹ 07 පිහිටි තම කාර්යාලයට පැමිණ පුද්ගලයෙකු තමා මරා දමන බව සඳහන් පිටු දෙකක ලිපියක් කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරීන් වෙත ලබා දී ඇයට ද මරණ තර්ජනය කර ගොස් ඇතැයි මෙම ඉන්දීය ජාතික ආයෝජකයා පොලිසිය වෙත සඳහන් කර ඇත²².

²² http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=184374 (අවසාන ලෙස ප්‍රවේශ වූයේ අගෝස්තු 5)